

SK-5/6

ESPERANTA-SINHALA VORTARETO

එස්පේරාන්ටෝ-සිංහල

කුඩා ශබ්ද කෝෂය

D-ro Victor Sadler


කතීෘ

දෙස්තර වික්ටර් සැඩ්ලර්

UNIVERSALA ESPERANTO-ASOCIO

ප්‍රකාශක

උනිවේර්සාලා එස්පේරාන්ටෝ-ආසෝසියම්



2341



Federación Española de Esperanto
Hispana Esperanto - Federacio

Rodríguez San Pedro 13 - 3º - 7, E 28015 MADRID

Tel. +34 - (9)1 - 4468079



16x0000h9f002341yy



Federación Española de Esperanto
Hispana Esperanto - Federacio

Rodríguez San Pedro 13 - 2ª - 7, E-28016 MADRID
Tel. 434 - (9)1 - 4468079

ESPERANTA—SINHALA VORTARETO

එස්පේරාන්ටෝ-සිංහල
කුඩා ශබ්ද කෝෂය

BIBLIOTECA



FEDERACION ESPAÑOLA DE ESPERANTO

PRINTED AT

OTVARSKA TISKARNA KRAJEVSKA



BIBLIOTECA

2341

ESPERANTA-SINHALA VORTARETO

සිංහල-ඉන්දියානු
වචනකෝෂය

BIBLIOTECA



LEDEBUCION ESPERANTO DE ESPERANTO

PRINTED AT
THE CEYLON UNIVERSITY PRESS



100

සංඥාපනය

ජ්ස්සජ්ජාන්ටෝ නමැති අන්තර්ජාතික භාෂාවෙන් ලියවී ඇති, සාමාන්‍ය පොත්වල වැඩිවශයෙන් දැකිනට ලැබෙන, 737 ක් පමණ වචනවල මූලික ශබ්දයන් පෙන්වන කුඩා ශබ්දකෝෂයකි මෙය. එතැවින් සම්පූර්ණ වචන මෙහි අන්තර්ගත නොවන බව භොදින් දැන ගත යුතුයි. නිදසුනක් වශයෙන් vortareto යන්නෙහි "vort-", "ar-", "et-" සහ "-o" යන වචන කොටස් සතරකි. ශබ්දකෝෂයේ මෙවැනි තේරුම් සසවාවන් "වචන", "මහාභ", "පූ-වි" සහ "-ක්" යන අර්ථ දැකිය හැක. මෙහි කැටිකරගත් පත්රුල් වක්‍රයේ "පූ-වි වචන මාලාවක්" යනුයි. ශබ්දප්‍රකාෂණයකට පසු ඇති ඉවරන් පෙන්වනයේ (නිදසුන් "vort-") එම කොටස වචනයක මකවර්ග නොයෙදෙන බවයි. එසේම, ඉදිරියෙහි ජු ඉවරන් (නිදසුන් "-o") පෙන්වන්නේ වචනයේ එම හරිය වචනයක මූලික නොයෙදෙන බවයි. යෑම අකුරකම උච්චාරණය දකාර්ශ්‍යයේ එම අකුර පටන් ගන්නා කොටසේ පෙන්වා ඇත. "u" පුරණ තැන එහි උච්චාරණය "ආ" බැව් දන්වා ඇති සේයි.


ජ්ස්සජ්ජාන්ටෝ පාඨම පොත 1 වෙනි කොළඹ-කෙලින් පිදියේ ජු කපුර් මොඩනැගිල්ලේ ඇති කඩවි සහ සමාගම යන නැතින් මිලට ගතහැක. අතින් අවශ්‍ය මහන් සවුන් ලවා ගෙන්වා ගතහැක.

අන්තර් ජාතික භාෂාව ගැන මවනන් මනාමතුරු දෙස්තර්ප්පි. එච්. ධර්මතිලක. 170/9 හැට්ලොක් හාර, කොළඹ 6 යන ලිපිනයෙන් විමසන්න.

FEDERACION ESPAÑOLA DE ESPERANTO



BIBLIOTECA



<i>a</i>		ආ
-a	mia	එගේ dua දෙවෙනි
	bela oro	ලස්සන රන්තර
	belo ora	රන්තර ලස්සන
aĉet		ගන්නව (මිලට)
ad-	parolo	කීම parolado කතාව
afabl-		දයා, කරුණා
afer-		දේ, වැඩිය
ag-		කරණවා, වැඩිය
agrabl-		ප්‍රිය, සුදුසු
aj	io ajn	මොනවත්, මොනවහරි
aj-		දේ, බිඬුව
akcept-		බාරගන්නව, පිළිගන්නව
akir-		ලබාගන්නව
akompan-		එක්කයනව
akv-		චතුර
al		-ට (දිසා) al mi මට
		al Cejlono ලංකාවට
ali-		වෙන, අනිත්
almenaŭ		වත් almenaŭ tri තුනක් වත්.
alt-		උස
am-		ආදරය
amas-		ගොඩක්
ambaŭ		දෙන්නම, දෙකම
amik-		යාල
amuz-		පින්තෝද
an-		කාරය policano පොලිස් කාරය

angl-	ඉඩග්‍රිසි
angul-	උල්ල
anim-	ආත්මය
ankaŭ	—ත් ankaŭ mi මාත්
ankoraŭ	නව ankoraŭ unu නව එකක්
anone-	දන්නනව
anstataŭ	වෙනුවට anstataŭ mi මා වෙනුවට
-ant-	(-ගමන්) venante යන ගමන venanto යන පක්ෂ යෙහා, පැමිණ
antaŭ	ඉස්සරහයිනි antaŭ mi මම ඉස්සරහයිනි malantaŭ පස්පසා
apart-	වෙනම
aparten-	අයිති tiu libro apartenas al mi අව පොත මම අයිතිය
apenaŭ	විතර
aper-	වෙන්නව
apog-	ගේත්තුකරණව
aprob-	අනුමානකරණව
apud	ලග apud mi මා ලග
ar-	වොට් vorto පවසාය vortaro පවසන පාලය, වඳිද පකාමය
arangĉ-	ලැස්නිකරණව
arb-	ගහ
ard-	දුටුණ, අත්ඤාග
arm-	සායුද
art-	කලා, කෘත්‍රි
artikol-	ලිපිය (ප්‍රවිෂ්ටනි පත්‍රපල පළවන)
-as mi manĝis	මම කෑම
mi manĝas	මම කනමි
asoci-	සමීගමය

-at-	la infano mangante mortis	ලමය කන ගම මැරුන
*	la infano mangate mortis	ලමයව කනකොට මැරුන
atak-		පහරදෙනව
atend-		බලාඉන්නව (කෙනෙක් සමුචෙනකන්)
atent-		බලාඉන්නව, අහඉන්නව
ating-		ලබාගන්නව, පැමිනෙනව
aŭ		නැත්තන්, හෝ
aŭd-		ඇසෙනව
aŭgust-		අගෝස්තු
aŭskult-		සෙනව, ඇහුම්කන්දෙනව
avar-		ලෝබ

b

බ

baldaŭ		විගහට, ඉක්මනින්
bar-		අවහිරය
bat-		ගහනව
batal-		යුද්ධ
bedaŭr-		කනගාටුව
bel-		ලස්සන
ben-		ආගිරවාද
bezon-		ඕනෑකම
bild-		පිංතූර
bird-		කුරුල්ල
blank-		සුදු
blind-		අන්ධ
bon-		හොඳ malbona නරක
bord-		මායිම, දරය
brak-		බැහුව
bril-		පායනව, දිලිසෙනව
broŝur-		පොත්පිංච
bru-		සඳ්දෙ

brul-
brust-
buŝ-

දහව, ඇවිලෙනව
පපුව
කව

c

උස

cel-
cent-
centr-
cert-
ceter-

ඉලක්කයක්
සිය naŭcent නවසිය
චැද්ද
ඇත්තවට
ඉතුරු

ĉ

ච

ĉagren-
ĉambr-
ĉapitr-
ĉar
ĉas-
ĉe
ĉef-
ĉes-
ĉeval-

ගින්වේදනාව
කාමරය
පරිච්ඡේදය
නියා ĉar li venis චයා ආව නියා
දඩය-කරණව
ලඟ ĉe mi අපේ පලද
ප්‍රධාන ĉefurbo ප්‍රධාන නගරය
නතරවෙනව
අශ්වය

ĉi

tiu

අර tiu ĉi, ĉi tiu මේ

ĉia

tie

එහෙ tie ĉi, ĉi tie මෙහෙ

ĉiam

සෑමමිලිවිටත් ĉiaj libroj මොත් ඡාති
නිතරම

ĉie

සැමතැනම

ĉiel-

ආකාශය, දිව්‍යලෝකය

ĉio-

සික්කාව, සියල්ලම

ĉirkaŭ

වට්ටම ĉirkaŭ mi මා වට්ටම

ĉiu

එක එක ĉiuj සේරම

ĉu...?

ද? ĉu ne? නැද්ද?

d	ද
da	multe da oro රත්තරං හුඟක්
danĝer-	අන්තරාව
dank-	ස්තූති dankon ස්තූතියි
daŭr-	පවතිනව
de de Cejlono	ලංකාවෙන්, ලංකාවේ
denove	ආයෙන්
decid-	නිර්නය කරණව
dek	දහස dek du දෙලහ
dekstr-	දකුණ
deleg-	delegito නියෝජිතය
delikat-	සියුම්මැලි, සියුම්
demand-	අභනව, හෙවත් ප්‍රශ්නකරනව
detru-	විනාශකරණව
dev-	යුතු mi devas iri මම යන්ට ඕනෑ, යා යුතුයි
dezert-	කාන්තාර
dezir-	mi deziras iri මං යන්ට කැමතියි.
di-	දෙවියෝ දෙව්
difin-	පැහැදිලිකරණව
dir-	කියනව
direkt-	දිශාව
dis-	iri යන්ට disiri විසිරිලායන්ට
divers-	diversaj නොයෙක්
do	එහෙන.
doktor-	ආචාර්ය
dolĉ-	පැනිරහ, මිහිරි
dolor-	රිදිල්ල, වේදනා
dom-	ගෙය, ගෙදර
don-	දෙනව
donac-	කැපී දෙනව, කැප්ග
dorm-	නිදහන්නව

du		දෙක	dua	දෙවන
dub-		සැක		කර්මය
dum		දිනෙක	dum li venis	එයා එන කොට
			dum la tago	ඒ දවස
	e			ඒ
-e	nokto	රාත්‍රිකය	nokte	රාත්‍රිකයේ
	bona	හොඳ	bone	හොඳට
ebl-			komprenebla	කෙරුණේට පුළුවන්
			eble	සම්භවිත
ec-				කට
ec-			eni, ĉi	එනි, උනන
edz-	ŝia edzo			උග්‍රව පණතම
	lia edzino			සමුහය හෝන
efektiv-				භූතකම්
efik-				බලපානව
eg-				පහා
egal-				සමාන
ej-				නැන
ek-				පටන්ගන්නාද flugas
				ඉහිලලෙන
				ekflugas
				ඉහිල්ලෙන්ව
				පටි-ගන්නව
ekseit-				කලස්නා (සිත)
ekster			eksterdome	සිටසීතර ගෙසින් සිට
ekzamen-				විබාගන
ekzempl-				උදාහරණ
ekzist-			ekzistas	ඉන්නව, තියෙනව
			ekzistis	ඉන්නා, තිබුන
el	el domo			ගෙසී
	el oro			පන්තරං වලිං
elekt-				හෝරනව
em-	donema			දෙනන කැපති
	parolema			කතා කාරි

en	ඇතුළු, දී	en Cejlono ලංකාවේ	10
		en domo ගෙ	ඇතුළු
		en domon ගෙ ඇතුළුව	
energi-	බලය		
epok-	යුගය		
er-	කැලිල		
erar-	වැරද්ද		
esper-	චලාපයාපරාන්තුව		
Esperant-	එස්පරාන්තෝ (රාජ්‍ය)		
esplor-	සොයා බලන		
esprim-	ප්‍රකාශ කරන		
est-	estas යි, තියෙන, ඉන්න		
estim-	ගවරවි කරන		
estr-	ප්‍රධානියා		
et-	එ-වි iomete ටිකක්		
etern-	නොමැරෙන		
Eürop-	යුරෝප		
evit-	ගෙ අවිනව		
<i>f</i>	ජ		
facil-	සලසි		
fajr-	ගින්න		
fak-	අසය		
fal-	වැටෙනව		
fam-	කුසගහව,		
famili-	පවුල		
far-	කරනව, හදන	farig- වෙනව	
favor-	පක්ෂපාත, උපකාර, සතුටුදයක		
feliĉ-	සතුට		
fenestr-	ජනේල		
ferm-	වහනව		
fervor-	උද්යෝගය		

fest-	උත්සවය
fidel-	ලැදි
fier-	ආවේණික
fiks-	හඬි කරණව, නියම කරණව (දිනායකී සේ)
fil-	අනා filino වෙ
fin-	ඉවරකරණව
fingr-	ඇඟිල්ල
fiš-	පාලු
flam-	ගිනි දූල්ල
flank-	පැත්ත
fleg-	සාන්තු කරණව
flor-	වල
flu-	ගලනව
flug-	ඉඟිල්ලෙනව
foj-	අවස්තාව, වාරය
fond-	පිහිටුවනව
font-	ලැල්පත
for	වසිව, ඉවත
forges-	වනකනැතිකරණව, වනකනැතියෙනව
form-	හඳනව, හැඩගුරුකව
fort-	ශක්ති
franc-	ශ්‍රීංස,
frap-	තව්ටුකරණව, ගහනව
frat-	සහෝදරය fratino සහෝදරී
fraül-	සවිවාහන
fremd-	පිටරව
fru-	කලිනේ malfrui පරක්කුපවනව
frukt-	පලකුරු
fundament-	මූල, අත්තිලාව

gaj-
gard-
gast-
gazet-
ge-
german-
glit-
glor-
grand-
grav-
grup-
gvid-

ග්
විනෝද, ඉගිත
බලාගන්නාව
අමුත්ත
සගවාම
gfratoj—සහෝදර සහෝදරියෝ
ජර්මන්
ලියසනම
කීර්තිය
ලොකු
වැදගත්
සමූහය, කණ්ඩායම
වගසන්නාව

ĝ
ĝarden-
ĝeneral-
ĝi
ĝis
ĝoj-
ĝust-

ජ්
වන්ත
සාමාන්‍ය
ඒක
අක්ෂර ĝis morgaŭ අඟම මවනතුරු
ප්‍රීතිය
හරි

h
ha
halt-
har-
hav-

hejm-
hel-
help-
histori-
ho

හ්
හා, හා
නවතිනම
නොස හඟ, -oj පකස්
නියතම mi havas libron මම
මසනක් නියතම

හෙදම
සැහැදිලි, ලා (සාම)
උදව් කරනම malhelp- බාද කරනම
ඉතිහාසය
හා හෝ

hodiaŭ		අද
hom-		මිනිසා
honor-		සම්මාන කරණය
hont-		ලැජ්ජාව
hor-		මව්ලාව, පැය
humil-		නිහතරයා
i		ඊ
-i	diras	කියනවා
	diri ne eblas	කියන්නට බැහැ
ia		සම්ප්‍රීතවල
iam		යම් වේලාවක
id-		පැවිය ජිවිතය
ide-		අදහස
ideal-		ඉතාමහඳු (ඉලක්කයක්)
ig-	venas	වනව වෙනස් වන්නට
	blanka	සුදු blankigas සුදු කරණව
ig-		වෙනව finas ඉවර කරණව
		finiĝas ඉවර වෙන්න
il-	skribas	ලියනවා skribilo ලියන වක
	donu skribilon	ලියන වක දෙන්න
ili		ඒවා, සිව්න
imag-		චිත්තානන්ව
in-	sklavo	වහලා sklavo වහලු
ind-	bedaŭro	කනගාසුට
	bedaŭrinda	කනගාසුදයක
industri-		කර්මාන්ත
infan-		ලදය
inform-		ආරංචිය
instru-		උගන්වනව
-int-	faras	කරණව
	farinte	කරල

intenc-		දැනසි	කරණව
inter		අතර	inter ni අප අතර
interes-		හිත්	දැදුණාන
intern-		ඉතුල	
invit-		ආරාධනා	කරණව
io		යපක්	
iom		ටිකක්, පොඩ්ඩක්	
ir-		යනව	
-is	mi manĝas	මම	කනව
	mi manĝis	මම	කෑව
ism-		යව්පය	
ist-		පනවනක්, කාර්යයක්	
-it-	elektas	නෝට්	නෝනව
		elektita	නවටිල
	la infano manĝinte		
	mortis	ලජය	කාල
	la infano manĝite		
	mortis	ලජයව	කාලයම

j		ය	
-j	libro	පොත	libroj පොත්
	homo	මිනිස	homoj මිනිස්සු
ja		ඊ	
jam		දූනව්පත්	
jar-		අවුරුද්ද	
je	je la kvara	හතරව	
jen		පෙනේන, අනේන	
jes		යව	
juĝ-		විමසල	ආලනව
jun-		කරුණ	
just-		සාදරණ	
ĵ		චූන්	
jet-		විසිකරණව	

k	ක
kaj	යහ vi kaj mi ඔබයි මමයි, ඔබ යහ මම
kamp-	කුඹුර
kant-	සිංදුව
kap-	ඉස
kapt-	අල්ලාගත
kar-	ප්‍රිය
karakter-	චරිත
kaŝ-	හංගත
kaŭz-	හේතු
ke	බව mi scias, ke li venos පසා එන බව මම දනිමි
kelk-	විකස kelkaj කිහිප
kest-	පෙට්ටිය
kia	මොන විදියෙ ද? kia mi මං වගේ
kial	ඇයි?
kiam	කවදද? kiam li venis පසා පහසකාර
kie	කොහේද? kie mi staris මම හිටි නැත
kiel	පහසොමද? kiel mi මං වගේ kiel mi iris මා යන හැටි
kies	කාගෙ ද? la viro, kies filo mortis පුතා මල මිනිස
kió	මොකක්ද?
kiom	කීයද? kioma කීවහි ?
kis-	ඉඹිනව
kiu	කවුද? මොනව ද? la viro, kiu mortis මල මිනිස
klar-	පැහැදිලි
klin	ඇල කරණව, නවනව (විස)
klopod-	වීරිය කරණව
knab-	පිරිමිලමස knabin- ගැහැලපස

kolekt-	එකතුකරණව
koler-	සක්ෂිති, නරහ
kolor-	සාට
komene-	සවිනිගන්නව
komere-	වෙළඳාම
komision-	කොමිසම
komitat-	කොමිටිය
kompar-	සමානකරණව, සසඳනව
kompat-	අනුකම්පාව kompatibelda අසරන
kompren-	නේරුගන්නව
komun-	වසාද
komunik-	පතිවුඩ හුවමාරු කරණව
kon-	අඳුනනව, දක්නව
koncern-	koncernas nin අපිට වැදගත්ය
kondamm-	වැරද්ද පවරනව
kondiç-	සහානවදේසිය
konduk-	ඵලවනව, මග පෙන්නනව
konferene-	සාකච්ඡාව
konfes-	වැරද්ද පිලිගන්නව
kongres-	නියෝජිත සම්මෙලනය
konsci-	දැනුවත්ව සිටීම
konsent-	කැමැතිවෙතව
konserv-	නියාගන්නව (පරිස්සවින්)
konsider-	කල්පනා කරණව
konsil	අවසාද කරණව
koustant-	නිත්‍ය
konstru-	ගදනව
kontent-	සතුට
kontrañ	විරුද්ධ kontrañ mi මම විරුද්ධ
kontrol-	පාලනය කරණව
konven-	සුදුසු
kor-	හිත, හෘදය

korp-	ඇත, සිරුර
kort-	මිදුල
kost-	ලීල (වෙහෙව)
kovr-	වහනව
kre-	නිර්මාණය කරණව
kred-	විශ්වාස කරණව
kresk-	හැඳෙනව, වැවෙනව
kri-	කැරගනව
krim-	අපරාධ
Krist-	ක්‍රිස්තුස් වහය
krom	මා ඇපරනව
krom mi	
kruc-	කුරුස
kulp-	වැරද්ද
kultur-	සංස්කෘතිය
kun	එක්ක kun mi මා එක්ක
kur-	දුවනව
kurac-	වෙදකම් කරණව
kuraġ-	වෙඩියම්
kurs-	පාඨ පාලාව
kuš-	හාසි වෙලා ඉන්නව
kutim-	සිටින
kvankam	kvankam li venis මහා දොවාර
kvar	ගනර kvarcent හාර සිය
kvazaŭ	kvazaŭ feliĉa යතු වෙත් වසේ
kviet-	සංක්‍රම
kvin	වහ kvincent ව. සිය

l

la ඒ
labor-
lac-
land-

ළ

viro මිනිසෙක් la viro මිනිස
වැඩ කරණව
එහන්සි
රව

larĝ-		පළල
larm-		කැලුණු
las-		(පදනම්) -lasas fali පැවරුවාන පදනම්
last-		පහුරිය
laŭ		දැනුවත් laŭ li එසාප දනුව
laŭd-		ඉස්තුති කරණය
laŭt-		මහ (මඬද) laŭta bruo මහ සඳ්දසින්
leĝ-		කියවනව
leg-		නිතිය
lern-		ඉගෙනගන්නාව
lert-		දස්ස
leter-		ලියුණ
lev-		උස්සනව
li		එසා, සිහු
liber-		නිදහස
libr-		පොත
lig-		බඳිනව, එකතුකරණව
lim-		සීමාව
lingv-		බාසාව
lit-		ඇඳ
literatur-		සාහිත්ය
loĝ-		ඉන්නව, වාසයකරණව
lok-		තැන
long-		දිග
lud-		පසල්ලුව (කරණව)
lum-		එලිය
lun-		හඳ

m

majstr-		දස්සය
mal-	granda	මලාකු malgranda පුංචි
	facila	මලඬි malfacila අපාරු

man-	අත	
manĝ-	කනව	
manier-	විදිය, පැවැත්ම	
mank-	හිඟය	al mi mono mankas මම හිඟයි
mar-	මුද	
mastr-	අධිනිකාරය, සමාජය	
maten-	උදේ	
mem	ම	mi mem මම ම
membr-	සාමාජිකය, අංගය	
memor-	මතකකරණව, කටපාඩංකරණව	
met-	දමනව	
metod-	ක්‍රමය	
mez-	මැදේ	
mi	මම	mia මගේ min මාව
mil	දහ	mil kvincent dudek tri=1523
milit-	සුද්දේ	
minac-	නරවටු කරණව	
minut-	මිනිත්තුව	
mir-	පුදුමවේනව	
mister-	අතිරහස	
mok-	විහිලුකරණව	
moment-	මොහොතක්	
mon-	සල්ලි	
mond-	ලෝකෙ	
mont-	කන්ද	
montr-	පෙන්නනව	
morgaŭ	හෙට	
mort-	මැරෙනව	
mov-	අභකටකරණව	
mult-	multe da mono සල්ලි හුඟක්	
	multaj arboj ගස් හුඟක්	

mur-	බීන්තිය
murmur-	කොඳුරුව
muzik-	සංගීත
n	න්
-n	-වි mi වල min වාව mi vin kaptas මම සබව අල්ලනව min vi kaptas ඔබ වාව අල්ලනව tie එතන tien එතෙම
naci-	ජාතිය
nask-	ši filon naskis වසාල අනෙක් ලැබුන
natur-	ස්වභාවය
naŭ	නවය naŭcent නව සිය
ne	නෑ, නෑහැ
neces-	ඕනෑ, ඕනකරණව
nek	nek vi nek mi ඕනින් තෙමේ වාන තෙමේ
nenia	වෙනස්කමින් නෑ
neniam	කවදවත් නෑ
nenio	මෙකවත් නෑ
neniu	කවරුවත් නෑ
nepr-	නිරවිච්චම
ni	අපි mia අප nin අපිව
nigr-	කලු
nobl-	උතුම්
nokt-	රාත්‍රිය
nom-	නම
nombr-	ගණකරණව
nov-	අලුත්
uu	එහෙනං

nub-	එලාකුල	
nun	දන්	
nur	විතරයි	
o	ඕ	
-o	-න් viro විනිගන්	mang'as කනව
	la viro විනිග	mang'o කැවක්
	vira පිරිවි	
ofer-	පුදනව	
ofic-	ගනකුර	
oficial-	නිලයට අයිති	
oft-	නිතර	maloft- ඉඳවිල
ok	අට (8)	
okaz-	සිදුවෙනව	
okul-	ලැස	
okup-	ඉඩගන්නව, කාලෙගන්නව	
ol	වඩා ol mi මට වඩා	
ombr-	භවන, භවනැලල	
on-	පංඳුව du දෙන duono ලැබක පංඳුව	
oni	පකනෙක්, ඇතැපුන්	
-ont-	venonta semajno පන සුචානෙ	
	mang'inte කාල	
	mang'onte කන්න හඳදි	
opiui-	හිතනව, දැහස්කරණව	
or-	රන්තර	
ordinar-	සාමාන්ය	
ordon-	අනකරණව	
organiz-	සකස්කරණව	
original-	පූර්වපූර්ව	
-os	mi mang'as මම කනව	
	mi mang'os මම කන්නෙවි	
	mi mang'os morgau මම භවන කන්නෙවි	

pied-	පය
plej	plej bona ඉතා හොඳ
plen-	පිරිල
plend-	පැමිණිලි කරණය
plezur-	ප්‍රීතිය
pli	තව, වැඩි pli bona වඩා හොඳ
plor-	ඳුක්කම්
plu	තව
pol-	පොලිස් (භෞතිය)
polie-	පොලිස් හමුදාව
politik-	දේශපාලනය
popol-	ජනතාව
por	-ව, පිනිය por mi වට por manĝi කන්හැරි
pard-	දරුණු
port-	දැනුවත්, අරා යනාද
posed-	mi posedas du domojn වෙ ගෙවල් දෙකක් අයිතියි
post	පස්සේ post tio වටි පස්සේ
postul-	ඉල්ලනවා
potenc-	බලය
pov-	පුලුවන් mi povas labori වට වැඩ කරන්න පුලුවන්
praktik-	ක්‍රියාවල ගවේෂණ
prav-	හරි
precip-	ප්‍රධානවශයෙන්
preciz-	හරියටම
prefer-	වඩා කැපැත්ති mi preferas vin ol lin වට වඩා වඩා හරිව කැපැත්තියි
preg-	යාඥාකරණය
prem-	නදකරණය
pren-	ගන්නවා partopren- සහභාගී වෙන්න

prepar-
pres-
preskaŭ

ලැස්ති කරණව
අවිච්චි ගහනව
preskaŭ 300 කු සියක් විතර
preskaŭ la fino අතිමට ලහව

pret-
preter

ලැස්ති
pasante preter la domo ගේ පහු
කරද්දී
preter la domon ගෙට උගැසි

prezent-
prezid-
pri
prin-
privat-
pro

ඉදිරියට ගේනව
prezidanto යහායති
ගැන pri mi මා ගැන
කුමාරය
පෞද්ගලික
නිසා pro mi මා නිසා

produkt-
profund-
proksim-
promes-

නිපදවනව
ගැඹුරු
ලහ, කිමට malproksim- දුර, ගැන
පොරොදුවෙනව

propagand-
propon-
propr-
prov-
publik-
punkt-
pur-

ප්‍රචාරක කටයුතු
පෝජනා කරණව
නමංගෙව
වැය කරණව, කාල බලනව
මහ ජනය
නිත, නැවතීමට ලකුණ
පිරිසිදු

r

ර

rab-
radi-
rajt
rakont-
rapid-

හොඳේ ගන්නව
රේඩියෝ, රජයේ
අයිතිවාසිකම
කතාන්තරය
විගහව

raport-	රපෝර්තුඩ	
re-	ආයෝග්	relegas ආයෝග් කියවනව
		revenas ආයුතු ටිනව
reciprok-	අනෙකුත්	
reg-	පාලනයකරනව	
region-	පලාත	
regn-	රාජ්‍යය	
regul-	පරතුලාසිය	
regŕ-	රජ	
rekomend-	රෙකෝමන් කරනව	
religi-	ආගම	
renkont-	හමුවෙනව	
respekt-	උගාරවකරනව	
respond-	උත්තරදෙනව	
rest-	නැවතීසිටිනව	
revu-	සහරාව	
ricev-	ලබනව	
riĉ-	පෝසන්	
rid-	හිනාවෙනව	
rifuz-	නොපිළිගන්නව	(= malakcept-)
rigard-	බලනව	
rilat-	සම්බන්ධකම	
rimark-	දකිනව, පේනව	
rimed-	පිළිවෙල	
ripoz-	විවේක ගන්නව	
riproĉ-	පදස් කියනව	
romp-	කඩනව	
rond-	රවුණ	
roz-	රෝස (රිල)	
ruĝ-	රතු	
rus-	රුසියන්	

. s	ස්
saġ-	පාඨිතය
salon-	සාල
salt-	පනිනළු
salut-	ලාභාරකරණය saluton! (ආධිපති)
sam-	එකම, සමාන
san-	සනිප
sang-	ඉල්
sankt-	ඉද්ධ, පුප්තිය
sat-	බඩපිටිල malsat- බඩගිනි
sci-	දන්නළු
science-	විද්‍යාව
se	නං se li venas පයා එනළු නං
sed	නමුත්
sekret-	රහස්
sekretari-	ලේකම්
sekv-	පස්පසින් යනළු
semajn-	සුඵාන
sen	නැතුව sen akvo ජලය නැතුව
send-	අවිනළු, යළිනළු
sent-	දූෂනනළු
sep	හත (7)
serĉ-	මහායනළු
serioz-	කල්පනාකාරී, උපහල
serv-	සේවයකරණම
ses	හය (6)
si	නම sia නමගේ sin නමන්ම
sid	ඉන්නළු, වාඩිවලා ඉන්නළු
sign-	ලකුණ
signif-	ප්‍රකාශකරණම
silent-	නිස්සද්ද
simil-	සමාන

simpl-	ලෙසි, වාං	
sincer-	උචික	
sinjor-	මහත්තය	
sklav-	එහලා	
skrib-	ලියනව	
soci-	සමාජය	
societ-	සංගමය	
sol-	නනි	
soldat-	සේවිය	
somer-	ග්‍රීෂ්ම කාලය	
son-	යඳ්දෙ, අඬ	
sopir-	ආසා කරණව	
spec-	වර්ගය	
special-	විශේෂ	
spert-	පන්දුකීම	
spez-	enspezo ආදයම	elspezo වියදම
spir-	භූස්ම ගන්තව	
spirit-	සීඵය, භූතය	
staci-	නැවතුම්පල	
star-	නියෙනව, සිටිගෙන ඉන්නව	
stat-	නන්වය	
stel-	තරුව	
strang-	අමුතු	
stud-	පාඩං කරණව	
sub	පහත, යට	sub mi මා යට
subit-	හදිස්සියෙය	
sufer-	දක්විඳිනව	
sufiĉ-	ඇති	
sukces-	ජය	
sum-	එකතුව	
sun-	ඉර	
super	උඩ, උඩිං	

supoz-	හිතෙනව
supr-	ඥාන
sur	උඩ, මතුපිට
š	ග්
šaju-	පෙනෙනව šajnas tiel පෙනෙන හැටියට නෑ, එහෙම ශී
šangš-	පෙනස් කරණව
šat-	අගේ කරණව, කැප්පිටපතට
šere-	විහිලු කරණව
ši	ඇ
šip-	නැව
šir-	ඉරතව
štat-	පරය
štel-	පහාරක කරණව
šton-	ගල
t	ට
tabl-	පළිසෙ
tag-	දවස
tamen	එහෙම උනත්
taũg-	සිඳිසි
temp-	වෙලාව
ten-	අල්ලගන්නව
ter-	බිම, පොළව
terur-	හයානක
tia	ඒ වගේ
tial	ඒ නිසා
tiam	එතකොට
tie	එහේ, අරහේ
tiel	ඒ විදියට
tim-	හය

tio	ඊක
tiom	එව්වර
tir-	අදිනව
tiu	අර, ඒ, අරය, අරක
toler-	ඉවස, ඉන්නව
tra	ඇතුළෙන්, tra la urbo ටවුට් හිස්සෙ
traduk-	පරිවර්තනය කරනව
traf-	(ඉලක්කව) ගහනව
trankvil-	සංසු
trans	හරහ, එහා trans la vojo පාපරා එහා trans la vojou පාපරා එහාට
tre	එකීය, මොළොව
trem-	එව්වලනව
tri	තුන tria තුන්පෙති
trink-	මොනාව
tro	එකීයි tro juna තරුණ එකීයි.
trov-	සොයනව
tuj	එව්වලම, පහාට
turment-	වදාදනව
turn-	කරකවනව
tus-	අල්ලනව
tut-	මුලුපනි, ට
u	උ
-u	mi mangas ටට කනාට mangu! කන්ට!
uj-	akvo ටතුර akvujo ටතුර ටද කිය, ටතුර කලය angla ඉංග්ලිසි
ul-	Anglujo ටංගලන්ත juna තරුණ junulo තරුණය

um-	plena පිටිල plenumas ඉප්ප කරණව
unu	එක (1)
urb-	නුවර, වවුළු
-us	se li irus, (do) mi irus එයා යනව නා, (එහෙතො) මානි යනව
	mi mangās මම කනව
	mi mangūs මම කෑපොත්
util-	ප්‍රයෝජනවත්
uz-	පාවිච්චිකරණව
u	උ
valor-	වටිනාකම
varm-	රසිනෙ malvarm- සීතල
vast-	විසාල
vegetar-	ජලවළු
vek-	අවදිකරුවනව
ven-	වනව
venk-	පරද්දනව
vent-	බුලහ
ver-	ඇත්ත
verd-	පකාල පාච
verk-	රචනා
vesper-	හවස
vest-	ඇඳම
vetur-	වාහනපයං යනව
vi	සිබ. උඹ
vie-	ජේලිය, පෝලිය, පාරය
vid-	දකිනව
vigl-	ප්‍රාණවත්
vilagŭ-	ගම
vin-	වැයිං
vir-	වීනිහ virino ගැනි

